

ආචාර්ය ජගත් ගුණවරිධින
පරිසර නීතිවේදී
මධ්‍යම පරිසර අධිකාරිය

ලාසරස් විශේෂ සහ අනියෝග

යම්කිසි ගාක විශේෂයක් හෝ සත්ත්ව විශේෂයක් ලෙවින් තුරන්ටේ යාම හෙවත් වඳ වී යාම (Extinction) බොහෝ දෙනාගේ කණාගාටුවට හා කහස්සල්ලට හේතුවකි. ඒ නිසාම කළක් තිස්සේ ලෙවින් වඳ වී ගොස් ඇතැයි සලකන ලද සත්ත්ව විශේෂයක් හෝ ගාක විශේෂයක් සිංහල පවතින බවට කෙරෙන සොයා ගැනීමක් විද්‍යාත්මකව, සාමාජිය වශයෙන් මෙන්ම පාරිසරකවත් ඉතා වැදගත් හා සුවිශේෂ සිදුවීමක් වේ.

ලෝකයෙන් වඳ වී ගිය ලෙස සලකනු ලැබූ නිසියම් ගාක විශේෂයක් හෝ සත්ත්ව විශේෂයක් පසු කළකදී නැවතත් සොයාගැනීම සිදුවු විට වම විශේෂයන් පොදුවේ ලාසරස් විශේෂයන් (Lazarus species) ලෙස හඳුන්වේ. වඳවී ගිය ලෙස සලකන ලද සහ නැවත සොයාගත් පිටි විශේෂවලට ලාසරස් විශේෂ ලෙස පොදුවේ නැඳුන්වීම හා වම වචනය පඩාදීම සිදුවායේ 1983 වසරේදී David Jablonski සහ Karl W. Flessa යන විද්‍යාඥයින් දෙපළ විසින් කළ විද්‍යාත්මක ප්‍රකාශනයක් තුළිනි. ඔවුන් මෙම ලාසරස් නාමය ලබාගෙන ඇත්තේ බයිඛලයේ නව රේස්තමේන්තුවේ සඳහන් කථාංගයකිනි. වහි සඳහන් වන්නේ මියගොස් දින හතරකට පස රේස්තමේන්තුවේ විසින් ලාසරස් නම් තැනැත්තෙකු යළින් ජ්‍යවය ලබාදුන් සිද්ධියකි. මේ නිසා “යළින් ජ්‍යවය ලබා පැමිණි විශේෂ” ලෙස මෙයේ නැවත සොයාගත්හා විශේෂවලටත් ලාසරස් විශේෂ ලෙස හඳුන්වීමට මෙම විද්‍යාඥ දෙපළ කටයුතු කර තිබේයි.



පසුගිය දැඟක පහක කාලය තුළ ලෙව විවිධ ප්‍රදේශවලින් වඳ වී ගොස් ඇති බවට සලකන ලද විශේෂ ගණනාවක් යළි හමු වී තිබේ. මෙන් විශේෂයන් ගණනාවක්ම 1983 ට පෙර, වීනම් ලාසරස් විශේෂ යන නාමය පඩාදීමට පෙර හමුවී තිබුනත්

වම විශේෂයන් පවා ලාසරස් විශේෂ ලෙස හඳුන්වනු ලබයි. ලාසරස් විශේෂයක් ලෙස මුළුන්ම හඳුන්වා දුන් විශේෂයන් අතරන් වික් පක්ෂී විශේෂයක් වන Burmuda Petial හෙවත් Cahow පක්ෂීය විම කදිම තිබුනකි. පුරා වසර 300 අධික කාලයක්. වීනම් සියවස් තුනක් පුරාවටම වඳවී ගොස් ඇතැයි සලකන ලද මෙම පක්ෂීය නැවතත් හමුවී තිබෙන්නේ

1951 වසරදීය. විසේ වුවත් විම පක්ෂියා 1983 පසුව ලාසරස් විශේෂයක් ලෙස හඳුන්වාදෙනු ලබන අතර විම ලාසරස් විශේෂ නාමාවලියට මුළුන්ම විකතුවුනු සත්ත්ව විශේෂයක්ද වේ.

ලාසරස් විශේෂ හමුවීම සම වසරක් පාකාම සිදුවෙමින් පැවතීම විශේෂයෙන් සතුවට කරුණාකි. මෙම වසර (2021) මුල් මාස තුන තුළ ලාසරස් විශේෂ නාමාවලියට විශේෂ තුනක් විකතුවී තිබේ. පසුගිය දැනි පහ තුළ ශ්‍රී ලංකාවෙනුත් ගාක හා සත්ත්ව විශේෂයන් ගණනාවක් ලාසරස් විශේෂ නාමාවලියට වික් විය. පසුගිය දැනි පහ තුළ ලාසරස් විශේෂ නාමාවලියට ශ්‍රී ලංකාවෙන් වික්වූ ප්‍රථම විශේෂය වන්නේ තොරවැල් *Stemanopotus moonii* ගාකය වේ. මෙම විශේෂය ගාක විශේෂයක් ලෙස හම් කිරීමට යොදාගත් නිදර්ශක විකතු කිරීමෙන් පසුව වසර 150 අධික කාලයක් වාර්තා ගත නොවුනු සහ විම හේතුව නිසා වදුවී ගිය විශේෂයක් ලෙස සලකන ලද තොරවැල් නැවත සොයාගැනීම 1979 වසරදී මහාචාර්ය කොස්ට්‍රෝමාන් මහතා සහ මහාචාර්ය නිමල් ගුණතිලක මහතා ඇතුළු කන්ඩ්ඩාලක් විසින් සිදුකරන ලදී. මෙම ගාකය හමුවුයේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පුදේශයේ තිබෙන වලට්ටේ වන්ත නම් පුද්ගලික වතුයායක තිබෙන කුඩා වගරු වතුන්තර කොටසක හෙවත් වතුරානයක තිබේ. විම හේතුව නිසා විම ස්ථානය වලට්ටේ වන්ත වතුරානය ලෙස ප්‍රකට වී තිබේ. මෙම ගාකය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර මෙනෙක් විම ස්ථානයේ පමණක් හමුවී තිබෙන හෙවත් ස්ථානීය ආවේණික විශේෂයක්ද (Point Endemic Species) වේ.

මෙම වසරදී වීපතර පකාශ වුනු ලාසරස් විශේෂ තහන් විකක් වන්නේ පසුගිය වසර (2020) ඔක්තෝබර් මාසයේදී ඉන්දුනිසියාවට අයත් බෝර්නියෝ දුපතෙන් යළිත් හමුවුණු Black browed Bobbles පක්ෂියාය. පක්ෂින් ගැන උන්දුවක් සහිත විම දුපතේ වැසියන් ලෙළෙනෙකු වනයෙන් දුවිය විකතු කිරීමට ගිය අවස්ථාවක අභ්‍යන්තරී දැක තිබෙන හඳුනා නොගත් කුඩා පක්ෂියකු අල්වාගෙන ප්‍රමාණය පෙන්වීමට මුදල් නොවුවක් සමඟ තබා ලබාගත් ජායාරෘප කිහිපයක් ඔවුන් විම දුවයින් පක්ෂි නිර්ක්ෂණ කන්ඩාලක් වෙත යොමුකර තිබේ.

ඔවුන් මෙම පක්ෂියා ග්‍රහ්වල තිබෙන රුපයක් අනුව Black browed Bobbles පක්ෂියකු බවට සැකකර විම ජායාරෘප තවත් විද්‍යාඥයන් තත්දෙනෙකුට යොමුකරන ලදී. ඔවුන් විම පක්ෂියාගේ රුප සමඟ මෙන්ම දැනට විම පක්ෂියාගේ විකම කොතුක නිදර්ශකයේ ජායාරෘප සමඟ සැසදිමෙන් පසු මෙම වසර මුදල් විම විශේෂය බවට සනාථ කර විද්‍යාත්මක ප්‍රකාශනයකින් විය විෂ්‍ය දක්වන ලදී. විම පක්ෂියා නම් කර තිබන්නේ 1843 - 1848 අතර කාලයේ ගෙවීගුණයක යෙදුණු Cart Schwanes නම් විද්‍යාඥයක විකතු කරන ලද වික කොතුක නිදර්ශකයක් (Museum specimen) ඇසුරින් සුපුකට විද්‍යාඥ Charles Lucian Bonoposta විසින් 1850 වසරදීය. විසේ නම් කර ගෙවීය විසර 170 අධික කාලයට මෙම පක්ෂියා කිසිවෙකුවත් හමුනොවීම නිසා වදුවී ගොස් ඇතයි සෙකන ලදී.

මෙම වසරදී ප්‍රකාශයට පත්වුන දෙවන ලාසරස් විශේෂය වන්නේ සිස්ටෙරිලියාවෙන් යළි හමුවුනා Australian Mastod Bee (*Pharohylaeus lactifetus*) නම් මීමැසි විශේෂයයි. මෙම මී මැසි (බිගු) විශේෂය විම ගණයට අයත් විකම විශේෂයද වේ. මෙනෙක් නිදර්ශක හයක් පමණක් තුළින් හඳුනාගෙන සිටි මෙම බිගු විශේෂයේ අවසන් නිදර්ශකය 1923 විකතු කර තිබූ නිසා මෙම නැවත සොයාගැනීම විසර 98 පසු වනම් සියවසකට ආසන්න කාලයකට පසු සිදුවීම විශේෂත්වයකි. පර්යේෂයකු වන James Daicy විසින් නැවත සොයාගනු ලදූ

මෙම ලාකරස් විශේෂය කළ පැහැදිලි ගුරුරයක් සහිතය. වීමෙන්ම වනාන්තර පරිසරයක හමුවන මෙම මැස්ස්සාද ව්‍යුම පරිසර විනාශය නිසා දැඩි අනතුරකට ලක්ව තිබෙන බවට ව්‍යුම විශේෂය නැවත සොයා ගැනීම ප්‍රකාශයට පත්කරන විද්‍යාත්මක වාර්තාව සඳහන් කර තිබේ.

මෙම වසර තුළ ලාකරස් විශේෂ නාමාවලියට වික් වූ තෛවෙති විශේෂය වන්නේ සුදු පැහැදිලි තිත් සහිත රතු පැහැදිලි ගුරුරයක් සහිත බුවල්ලන් විශේෂයයි. *Sand Octopus (Callistoctopus furvus)* ඇමරිකා වික්සත් ජනපදය විසින් 19 වන සියවස මැද භාගයේ කළ ගවේණුයකදී හමුවන මෙම විශේෂයේ නිදර්ශක බුසිලයේ රියෝ ද පෙනෙයිරෝ නගරයේ මත්සය වෙළඳ පොලුකින් ලබාගෙන තිබෙන බව සඳහන් අතර විය ඇමරිකා වික්සත් ජනපදයේ විද්‍යාඥයකු *Augustus Addison Gould* විසින් නව විශේෂයක් ලෙස නම් කර තිබේ. නමුත් ඉන් පසුව මෙම සත්ත්වය හමුවේ නැති අතර පසු කළකදී මෙම බුවල්ලන් විශේෂය විද්‍යා ගිය සත්ත්වයකු ලෙස හඳුන්වා තිබේ. නමුත් ඇතැම් විද්‍යාඥයින් මෙය වැරදිමකින් කළ නම කිරීමක් ලෙස සැක පහළ කර තිබේ. මෙම සත්ත්වය යළි සොයා ගැනීමේ කථාව ඇති වන්නේ ඕව දැඟකයකට පෙර *Manutlla Dultta* උපාධි ඕෂේපාවක් කළ ගවේණුයකිනි. ඇයට මෙම විශේෂයේ බුවල්ලෙකු 2013 හමුවේ ඇතත් විය පරීක්ෂා කළ විද්‍යාඥයා පවතා ඇත්තේ ව්‍යුම සහ්ත්වය සුදුන විශේෂයක් බවයි. නමුත් ව්‍යුම පිළිතුරිල් සැහීමකට පත්නොවී කළ පර්යේෂණ භා සොයාබැඳීම් මගින් ඇය තමාට හමුවේ ඇත්තේ නව විශේෂයක් විය හැකි බව තීරණය කර වෙනත් විශේෂවලින් වෙනස්වන ලක්ෂණ සැසදිමේදී මේ සත්ත්වයන් වසර 170ක් පුරා වාර්තා නොවූ *Sand octopus* බව තහවුරු කෙරේ.

මෙම බුවල්ලා සොයාගැනීමේදී ප්‍රධාන කාර්යනාරයක් කර තිබෙන්නේ මසුන් ගැන මනා දැනුමක් ඇති මසුන් මරන්නන් ව්‍යුම විශේෂවලියකි. වීමෙන්ම කළින් සඳහන් කළ *Black browed Babbles* නැවත සොයා ගැනීමේ කථාවේද ප්‍රධාන කාර්යනාරය ඉටුකර තිබෙන්නේ පක්ෂීන් ගැන දැනුමක් හා උනන්දු ප්‍රදේශවාසීන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ව්‍යුම පක්ෂීයාව අල්වා ජායාරූප ගෙන ඇත්තේ තමන්ට භාජනාගැනීමට නොහැකි පක්ෂීයකු ව්‍යුම ඩේනුවෙනි. මින් පැහැදිලිවන වැදගත් කරුණක් වන්නේ අදාළ පිවින් පිළිබඳ දැනුවත් හා උනන්දු වන සාමාන්‍ය ජනතාවට නව විශේෂ සොයාගැනීමේදී මෙහෙම විද්‍යා ගොස් අතැයි සළකන ලද විශේෂ නැවත සොයාගැනීමේදී ද විශාල දැයකන්වියක් බෙඳුමට සමත්වේ. වීමෙන්ම *Australian Masked Bee* නැවත සොයා ගෙන තිබෙන්නේ ද ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු මේ මැසි විශේෂ ජායාරූප ගත කිරීමට උත්සන දුරන අයකු විසිනි.

ශ්‍රී ලංකාවේ හමුවන ලාකරස් විශේෂ අතුරින් පොන්ඩ්චිවෙර මෝරා (*Pondicheriy Shark*) විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු ගණනාවක් ඇති සුවිශේෂ ස්ථානයක් ගන්නා විශේෂයකි. ගාල්ලේ වනජීවී සංරක්ෂණ සංගමය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වික්ව කළ පර්යේෂණයකදී 2011 වසරේදී රැහුණු ජාතික වනෝද්‍යානය (යාල) තුළින් දිවෙන මැණික් ගෙන් මිරදිය ජලයෙන් හමුවන මෙම කුඩා පොන්ඩ් වෙරි මෝරුකු බවට තිශ්විතව හඳුනාගත්තා ලදීදේ 2014 වසරේදී. 1979 පසු නිශ්චිත වාර්තා නැතිකම මත විද්‍යා ගොස් ඇතැයි සළකන ලද පොන්ඩ්චිවෙර මෝරා මිට කළින් කිසිවිටකවත් මිරදියෙන් වාර්තා වී නොතිබු නිසා මෙය ව්‍යුම විශේෂය මිරදියෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව ලෙසත් ඉතා වැදගත්වේ. වීමෙන්ම ශ්‍රී ලංකාවට අදාළ ලාකරස් විශේෂ අතුරින් විකම මත්ස්‍ය විශේෂය

වීමත්, එකම මෝර විශේෂය වීමත්, ශ්‍රී ලංකාවෙන් යළි හමුවූ හෙවත් ලාසරස් විශේෂ අතුරුන් ආවේණික නොවන එකම විශේෂය වීමත් , එකම මෙරටට අදාළ එකම කරදිය වාසි ලාසරස් විශේෂයක් වීම මත මෙම විශේෂය සුවිශේෂ වේ.

ලාසරස් විශේෂ කිහිප ආකාරයකින් වැදගත්වේ. විද්‍යාත්මකව මෙන්ම රටක් වශයෙන්ද එකසේ වටිනා හා වැදගත් වනන් වදුවී ගිය ලෙස සලකන ලද විශේෂයක් තවමත් පවතින බව තහවුරු වීමයි. ඒ හා බැඳී පවතින අනෙක් වැදගත් කරනු වන්නේ වීම පිවියාගේ පැවැත්මට අදාළ පරිසර සාධක යම් තරමකට හෝ තවදුරටත් පවතින බව වීම පිවියාගේ පැවැත්ම මගින් තහවුරු වීමයි. විසේම වදුවී ගොස් ඇතැයි සලකන ලද විශේෂයක් තවමත් නොනැයි පවතින බවට සඳහන් ප්‍රවත් පරිසර සංරක්ෂණය කෙරේ ජනතාවගේ අවධානය හා උනන්දුව ජනිත කිරීමටත් විශාල කාර්යභාරයක් ඉටු කරයි. විමෙන්ම වික් පැන්තකින් රටකට යම් පමණකට අනිමානයක් හා සතුවක් ඇති කරන කරනුක්ද වේ.

ලාසරස් විශේෂ කෙරෙහි ඇතිවන ජනතා අවධානය, උද්‍යෝගය හා උනන්දුව රික කළකදී නැතිවී ගියත් විවැනි විශේෂ කෙරෙහි එතැන් පටන් ඉතා විශාල අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙතෙක් මෙරටින් වාර්තාගත ලාසරස් විශේෂ සියල්ල ඉතා දුර්ලත සුළු ගහණයක් සහිත හා ඉතා සුළු ව්‍යුහාතියක් සහිත ව්‍යවන් වේ. වෙනත් ආකාරයකින් බැලුවහොත් ඔවුන් සියල්ල තවදුරටත් වදුවියාමේ විශාල අන්තරායකට මුහුණ දී සිරින්නන්වේ. ඔවුන් හමුවන පරිසර පද්ධති මෙන්ම ඔවුන්ට අවශ්‍ය පරිසර සාධක ආරක්ෂා කර නොගතහොත් ඔවුන් වදුවියාමේ විශාල අවදානමක් විශේෂීන් ඉතිරිව පවතියි. විමෙන්ම ලාසරස් විශේෂයක් පෙන්වා දෙන්නේ වීම විශේෂය රැකගැනීමට කඩිනම් හා දීර්ඝකාලීන වැඩි පිළිවෙළක් අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවෙන් ලාසරස් විශේෂ නාමාවලියට විශේෂයන් ගණනාවක් විකතුවීම සතුවට කරනුකි. විමෙන්ම මේ වනවිට මෙරටින් විද වී ගොස් ඇතැයි සැලකෙන විශේෂ සියල්ලම ලාසරස් විශේෂ වන්නේ නම් වියද ඉතා වටිනා තත්ත්වයකි. නමුත් ලාසරස් විශේෂ අපට ලබාදෙන්නේ සුහුවාදී බලාපොරාත්තුවක් පමණක් නොව තර්ජිත විශේෂ වදුවියාමෙන් බෙරු ගැනීමට කඩිනම් පියවර ගැනීමේ වැදගත්කමයි.

